

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, AUGUST 2, 1901.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."]

TAKE notice, that unless within three months from the 19th day of July, 1901, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 at his office at Galle and make claim to the said lands or any of them or to some interest therein :

Such Special Officer, in pursuance of the powers vested in him by Ordinance No. 1 of 1897, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

W. E. DAVIDSON,
Special Officer.

Description of Lands referred to.

The following lots, situated in the village of Welive in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings :—

I.

Preliminary plan 10.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
147	Paragahadeniyehena	44	0 10
148	Paragahadeniya	0	3 25
149	Do.	2	0 0
		46	3 35

on sheets O-¹⁴/_{23, 31} and O-¹⁴/_{24, 32} and bounded as follows: on the north by Talpathenedeniya claimed by Don Davit Abewickrama and others, the Talapatdeniyedola; on the east by the Millowa-ela, the road from Akuressa to Deniyaya Talapathena sold by Crown to Don Andris Werawardana Ratnayaka (title plan 177,583 and 177,582); on the south by the road from Akuressa to Deniyaya; on the west by Pansalawatta belonging to Welive Vihare, Mahawattehena sold by Crown to A. Saibu Dore (title plan 161,522), Pillehena claimed by Don Davit Abeyawickrama.

මේ 1901 ක්වු ජූලි මස 19 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුලතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණනකට අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් මේ 1897ගේ නොමමර 1ගේ ආඥාපණයේ 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශෙෂ මන්ත්‍රීවරයානන්තරයෙන් ගාල්ලේ කන් දොරුවේදී උත්තරයෙන් ඉදිරිපිටට ඇවිත් පෙනීසිට එක් ඉඩම්වලට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොයෙදුනොත්, එක් විශෙෂ මන්ත්‍රීවරයානන්තරයෙන් මේ 1897ගේ නොමමර 1ගේ ආඥා පණයෙන් ලැබී තිබෙන බලයේ ප්‍රකාරයට අයිතිවාසිකමක් නොකියාපු එක් ඉඩම් එක්කෝ එසින් අයිතිවාසිකමක් ගෙණහැර දක්වන්නට නොයෙදෙන සෑම ඉඩම් රජසන්තක ඉඩම් භාවිතයට උත්තරයෙන් අත්පත ඇති ලියවිල්ලකින් උත්තරයෙන් විසින් ප්‍රකාශන කර බව මෙයින් දැනගත යුතුයි.

ඩබ්ලිවු. ඊ. ඩේවිඩ්සන්,
විශෙෂ මන්ත්‍රීවරයානන්තරයෙන්.

ඉඩම්වල තොරතුරු.

දකුණු පලාතට අයිති මාතර දිස්ත්‍රික්කේ මොරවත්කොරලේ වැලිමේ යන ගම පිහිටා තිබෙන මේ අමුතාපු සහතික සිතියම්වල පෙන්නුම් කළ මෙහි පහත දක්වන බිම්කරුවන්, එනම් :—

I.

මුල් සිතියම 10.

O ¹⁴/_{23, 31} සහ O ¹⁴/_{24, 32} සිතියම්පත්‍රවලට අඩංගු :—

බිම්කරුවිය.	ඉඩමේ නම.	බිම්කරම.
		අ. ර. ප.
147	පරගහදෙනියේ ගේන	44 0 10
148	පරගහදෙනිය	0 3 25
149	එම	2 0 0
		46 3 35

මේ මාසිම—උතුරට දෙස දැවීන් අබෙහවික්‍රම සහ නවින් අගවල් විසින් අයිතිවාසිකම් කියන කල්පත්ගේගේ දෙනි යද, කල්පත්දෙනියේ දෙලද; නැගෙනහිරට මිල්ලව ඇලද, අකුරුසේ සිට දෙනියාගට යන පාරද, ආණ්ඩුව විසින් දෙස අන්දිරිස් විරවර්දන රත්නකකට විකුණාපු නලපත්ගේනද, (T. P. 177,583 සහ 177,582); දකුණට අකුරුසේ සිට දෙනි යාගට යන පාරද; බස්නාහිරට වැලිමේ විහාරේට අයිති පහසලවත්තද, ආණ්ඩුව විසින් ඒ. සයිබ්ලොර්ට විකුණාපු මහ වත්තේගේනද (T. P. 161,522), දෙස දැවීන් අබෙහවික්‍රම විසින් අයිතිවාසිකම් කියන පිල්ලේගේනද.

இவ்வறிவித்தலின் தேதியாகிய 1901 ம் (ஸ்ரீ-த்து ஆடி) 19 ன் தேதியிலிருந்து மூன்று மாதத்திற்குள்ளாக இதன் கீழ் விவரித்திருக்கும் காணிகளை யல்லது அக்காணிகளின் லெவற்றையும் சூழித்து உரித்துப்பேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள் 1897 ம் (ஸ்ரீ-த்து முதலாம் நொம்பர்) சட்டத்தின் 28 ம் பிரிவின்படி ஏற்படுத்திய குறிப்பான உத்தியோகஸ்தர் முன்பாக காவி, அவரது கந்தோரில் தெரிபட்டு மேற்படி காணிகளை யல்லது அவற்றின் லெவையும் சூழித்து யாதும் உரிமை அல்லது உடங்கை காண்பிராதிருந்தால், மேற்சொல்லிய குறித்த உத்தியோகஸ்தர் தம்மில் 1897 ம் (ஸ்ரீ-த்து முதலாம் இலகச்சட்டத்தினால் தனக்குக் கொடுத்திருக்கும் தத்துவத்தைக் கொண்டு தன் கையொப்பமிட்டு எழுத்து மூலமாய் சொல்லப்பட்ட காணிகளை அல்லது அவைகளின் உரித்தைப் பேசப்பட்டவர்கள் வெளிப்படாவிடில் முடிக்குரிய ஆதனமென்று வெளியரங்கப்படுத்துவார்.

டவ்ளிவு, இ. டேவிட்ஸன்,
குறிப்பான உத்தியோகஸ்தர்.

சொல்லப்பட்ட காணிகளின் விவரம்.


தென் மாகாணத்தின் மாத்துறை டிஸ்திரிக்டில் மொறவக்கோறையைச்சேர்ந்த வெளிவே என்னும் கிராமத்திலுள்ள இதன் கீழ் சொல்லப்படுகிற காணித்துண்டுகள், அதாவது : இத்தோடணத்துக் குறிக்கப்பட்டு உறுதிப்படுத்திய டாப்புக்களில் விவரிக்கப்படடிருக்கின்றன :—

I.

0 $\frac{14}{23, 31}$ ம், $\frac{14}{24, 32}$ ம் அளவுக்கடதாசிகளில் :—

தண்டு.	காணியினது பெயர்.	பிள்ளை இலக்கம் 10.	விசாலம்.
			ஏ. டி. ப.
147	பற்காதெனியேகே	...	44 0 10
148	பற்காதெனிய	...	0 3 25
149	ஷெ	...	2 0 0
			46 3 35

எல்லை, வடக்கு-தொன் தாவித் அபேவிக்கமவும் சிலபேர்கனம் உரித்துப்பேசும் தலபத் தெனியேதொல; கிழக்கு-மில்லொவளல, அக்குரெஸசிலிருந்து தெனியாவுக்குப் போகும் ரோட்டு, தொன் அந்திரில வீரவர்தன நத்துயகவுக்கு அரசாட்சியாரால் விற்கப்பட்டிருக்கும் தலபத் கேன (T. P. 177,583 ம் 177,582); தெற்கு-அக்குரெஸசிலிருந்து தெனியாயவுக்குப் போகும் ரோட்டு; மேற்கு-வெளிவே விகாரேஉடைய பன்ஸலவத்த, எ. லாய்பு தொரேக்கு அரசாட்சியாரால் விற்கப்பட்டிருக்கும் மகவத்தேகேன (T. P. 161,522), தொன் தாவித் அபேவிக்கம உரித்துப்பேசும் பிள்ளேகேன.



Scale of 8 Chains to an Inch.

Situation : Welive village in Palle pattu of Morowak korale.
Preliminary plan 10.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
147	Paragahadeniyahena	44	0 10
148	Paragahadeniya	0	3 25
149	Do.	2	0 0
Sheets O. $\frac{14}{23, 31}$ and O. $\frac{14}{24, 32}$		46	3 35

Surveyor-General's Office,
Colombo, December 6, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

II.

Preliminary plan 10.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
166	Maguruwilahena and Nawinnehena	22	1 13

on sheet O. $\frac{14}{23, 31}$ and bounded as follows : on the north by Kadjugasdeniya sold by Crown to Don Tiyadoris Senanayaka (title plan 91,037), Maguruwila belonging to Vidanapatiranaage Dondris and others, Dangahaliyadda belonging to Abeyawikkrama Don Davit and others, Masmorugahaliyadda belonging to Vidanapatiranaage Don Andris and others ; on the east by Lindagawahena claimed by T. Abeyawikkrama ; on the south by the Etakaledola, the Gansabhawa road from Banagala to Welive, the Etakaledola ; on the west by Kadjugahadeniya claimed by Senanayakage Don Tiyadoris.

මුල් සිතියම 10.

O $\frac{14}{23, 31}$ සිතියමට අඩවනු :-


බිම්කරවිස.	ඉඩමේ නම.	භිම්කරම.
		අ. රු. ප.
166	මගුරුවිලහේන සහ නාවින්නේහේන	22 1 13

මෙම මායිම්—උතුරට ආශ්ච්ච්ච විසින් දෙන තිසදෙවරිස් සේනානායකට විකුණාපු කප්පුගස් දෙකිසිද (T. P. 91,037), විදුනපතිරණගේ දෙන අන්දරිස්ට සහ නවත් අගවින්නට අයිති මගුරුවිලද, අබේගවිකුම දෙන දුවින්නට සහ නවත් අගවින්නට අයිති දන්නග ලියද්ද, විදුනපතිරණගේ දෙන අන්දරිස්ට සහ නවත් අගවින්නට අයිති මස්මොරුගහ ලියද්ද ; නැගෙනහිරට වි. අබේගවිකුම විසින් අයිතිවැසිකම් කිසික ප්‍රියාලා ගේනද ; දකුණට ඇටකලේ දෙලද, බානාගල සිට වැලි මඩට ගත ගම්සභා පාරද, ඇටකලේ දෙලද ; බස්නාහිරට සේනානායකගේ දෙන තිසදෙවරිස් විසින් අයිතිවැසිකම් කිසික කප්පුගහදෙකිසිද.

O $\frac{14}{23, 31}$ ම අளவுක් කළ-තාසියில் :-

අංශ.	පිළිගත් ඉලක්කම් 10.	විසරාම.
	කාණියිනු පෙයාර්.	අ. රු. ප.
166	මගුරුවිලහේන, නාවින්නේහේන	22 1 13

ඉහළ, වැටුණු-තොන් නියතොරිස ලේඛනායකයාට අරාජාදියාරාල් විහිදුණු ධරුණුම කඝුණු-සේනානායක (T. P. 91,037), විතානපත්තිරනගේ තොන්තිරිසම් සිලපේරුණු කුමුදාය මගුරුවිල, අපේච්චිකිරම තොන් තාවිත්තම් සිලපේරුණු කුමුදාය තන්කා ගියිනු, විතානපත්තිරනගේ තොන් අන්තිරිසම් සිලපේරුණු කුමුදාය මසමොරුගහලියත්ත ; කිපුණු-රේ. අපේච්චිකිරම උරිත්තුවේසම් ගිහ්තකාවාලේ ; තෙරුණු-උද්දකලේතොල, වානාකලේවිලුණු වෙවිලේකලේ පොරුම කම්පාව රේදු, උද්දකලේතොල ; මෙරුණු-ලේඛනායකගේ තොන් නියතොරිස උරිත්තුවේසම් කඝුණු-තොන්තොනියා.



Scale of 8 Chains to an Inch.

Preliminary plan 10.

Lot 166 called Magurawilahena, Nawinnehena, in extent 22A. 1R. 13P., situated in Weliwe village in Palle pattu of Morawak korale.

Sheet No. O $\frac{14}{23, 31}$

Surveyor-General's Office,
Colombo, December 6, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

III.

Lot.	Preliminary plan 10. Name of Land.	Extent. A. R. P.
163	Kapatenumegodella	2 3 12

on sheet O $\frac{14}{23, 31}$, and bounded as follows: on the north by Kaputenuma belonging to Vidanapatiranage Don Adrian, Kaputenumakoratuwa belonging to ditto; on the east by Pahalakapatenuma belonging to Liyanagamage Janis Appu; on the south by Dangahaliyadda belonging to Abeyawickrama, Don Davit, Maguruwila belonging to ditto; on the west by Rukattanagahaliyadda belonging to Vidanapatiranage Don Mathes and others, Udakumbura sold by Crown to Vidanapatiranage Don Kornelis (title plan 77,410).

මුළු සීමාව 10.

O $\frac{14}{23, 31}$ සීමාව පවුලට අඩංගු :-

බිම්කරවිස	ඉඩමේ නම.	භිම්කරම. අ. රු. ප.
163	කපාතෙනුමේ ගොඩැල්ල	2 3 12


මේ මාසිමි—උතුරට විදුනපතිරණයේ දෙවන අදිරිතට අසිති කපාතෙනුමද, එම අතට අසිති කපාතෙනුමේ කොරවුද; නැගෙනහිරට ලිකතමයේ ජාතිස්අප්පුට අසිති පහලකපාතෙනුමද; දකුණට අබෙගවිභුම දෙවන දවිත්ට අසිති දන්තල ලියද්ද; එම අතට අසිති මගුරුවිලද; බස්නාහිරට විදුනපතිරණයේ දෙවන මගෙස්ට පහ නවත් අතවිත්ට අසිති රුන්අත් නතගල ලියද්ද; ආණ්ඩුව විසින් විදුනපතිරණයේ දෙවන කොරගේලියට විකුනාපු ලිකුඹුරද (T. P. 77,410).

O $\frac{14}{23, 31}$ මු අඟචුක් කළතාසියිල් :-

පිඟාණ් ඉලක්කම 10.

තැන්ග.	කාණියිනඳු පෙයාර්.	විසාලම. අ. රු. ප.
163	කපාතෙනුමේගොඩොළු	2 3 12

ඉස්සේ, වැදකු-විතානපත්තිරණයේ තොණ් අතිරියනුදෙය කපාතෙනුම, මෙර්සොල් වියවනුදෙය කපාතෙනුමේගොඩොළුව; සිමුකු-නියනකමකේ ඉනානියාචුපු උදෙය පක ලකපාතෙනුම; තෙරු-අපෙයවිකිරිම තොණ් තාවිත්තදෙය තන්කානියත, මෙර්සොල්වී යවනුදෙය මලුඹුවිල්; මෙරු-විතානපත්තිරණයේ තොණ් මත්තෙකම සිලපෙර්කලුකු මුදෙය මුක්චුත්තකානියත්ත, විතානපත්තිරණ තොණ් කොර්නෙලියකුකු ආසාට්සියාරාල් වීර්කප්ප්ප්ටුකුකු උදකුඹුර (T. P. 77,410).



Scale of 8 Chains to an Inch.

Preliminary plan 10.

Lot 163 called Kapatenumegodella, in extent 2A. 3R. 12P., situated in Weliwe village in Palle pattu of Morawak korale.

Sheet No. O $\frac{14}{23, 31}$

Surveyor-General's Office,
Colombo, December 6, 1900

S. J. C. MORE,
for Surveyor-General.

IV.

Preliminary plan 10.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
165	Maguruwilagodella	0 1 10

on sheet O $\frac{14}{23, 31}$, and bounded as follows: on the north by Maguruwila belonging to Vidanapatiranaige Dondris and others; on the east by Dangahaliyadda belonging to Don Davit Abeyawickrama and others; on the south by Maguruwila belonging to Vidanapatiranaige Dondris and others; on the west by Maguruwila belonging to ditto.

මුල් සිතියම 10.

O $\frac{14}{23, 31}$ සිතියමෙහි අඩවිය :-

බිම්බවිෂය.	ඉඩමේ නම.	විමරම.
		අ. රු. ප.
165	මගුරුවිල ගොඩවිල	0 1 10

මෙම මායිම—ඉහරට විද්‍යාපතිරණයේ දෙන දිවියට සහ නවත් අඟවනට අයිති මගුරුවිල; නැගෙනහිරට දෙන දිවියට අඟවනට සහ නවත් අඟවනට අයිති දන්තගලියද්ද; දකුණට විද්‍යාපතිරණයේ දෙන දිවියට සහ නවත් අඟවනට අයිති මගුරුවිල; බස්නාහිරට එම අඟවනට අයිති මගුරුවිල.

O $\frac{14}{23, 31}$ ම අඟවනු කඳුතාසියිල් :-

විභාග ඉලක්කම 10.

අංශ.	කාණ්ඩයේ නම.	විභාග.
		අ. රු. ප.
165	මගුරුවිලගොඩවිල	0 1 10

ඉහල, වැටුණු-විභාගයට අයිති කොන්ඩ්‍රියා සිලවෙරුණුකුඳය මගුරුවිල; නිමැණි-වෙරුණු තාවිත් අඟවනට අයිති කොන්ඩ්‍රියා සිලවෙරුණුකුඳය තනුකාලියත්ත; වෙරුණු-විභාගයට අයිති කොන්ඩ්‍රියා සිලවෙරුණුකුඳය මගුරුවිල; මෙරුණු-මෙරුණුකුඳය මගුරුවිල.



165

Scale of 8 Chains to an Inch.

Preliminary plan 10.

Lot 165 called Maguruwilagodella, in extent 0A. 1R. 10P., situated in Welive village in Palle pattu of Morawak korale.

Sheet O $\frac{14}{23, 31}$

Surveyor-General's Office.
Colombo, December 6, 1900.

S. J. C. MORE,
for Surveyor-General.